



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ විනිමය පාලන දෙපාර්තමේන්තුව
දිනය 2014.05.28

විනිමය පාලන රෙගුලාසි තවදුරටත් ලිහිල් කිරීම - 2014

වැඩිදියුණු වූ සාර්ව ආර්ථික පරිසරය, විදේශ අංශයේ ස්ථායීතාවය මෙන්ම නියාමන සහ අධීක්ෂණ රාමුවන්හි ඵලදායීතාවය සහ ව්‍යාප්තිය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් පසුගිය වසර කිහිපය තුළ විනිමය පාලන රෙගුලාසි කිහිපයක් ලිහිල් කරන ලදී. ඉහත සඳහන් කරන ලද ප්‍රතිපත්තිමය නැඹුරුව තුළ පිහිටා කටයුතු කිරීම සඳහා පහත සඳහන් ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග 2014 මැයි 28 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත. මෙකී ක්‍රියාමාර්ග තුළින් ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තරඟකාරීත්වය වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

1. ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගම්වල ණයකරයන්හි විදේශීය ආයෝජකයින් විසින් ආයෝජනය කිරීම සඳහා වන අවසරය.

ලැයිස්තුගත ණයකරවලට අමතරව ලැයිස්තුගත නොවන ණයකරවල, සුරැකුම්පත් ආයෝජන ගිණුම (SIA) හරහා ආයෝජනය කිරීම සඳහා විදේශීය ආයෝජකයින්ට අවසර ලැබෙනු ඇත.
2. විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පතක් (EFTC) ලබා ගැනීම සඳහා වන සුදුසුකම් පුළුල් කිරීම.

සංක්‍රමණික ආවෘත ගිණුම් (MBA), සුරැකුම්පත් ආයෝජන ගිණුම් (SIA), සහ රාජ්‍යතාන්ත්‍රික ගිණුම් යනාදී ගිණුම් හිමියන්ට හර කාඩ්පත් ලබා ගැනීම සඳහා අවසර ලැබෙනු ඇත.
3. විදේශ සංචාරක කාඩ්පත් නිකුත් කිරීම.

බලපත්‍රලාභී වාණිජ බැංකුවලට ඔවුන්ගේ ගනුදෙනුකරුවන් සඳහා සංචාරක කාඩ්පත් නිකුත් කිරීමට පොදු අවසරයක් ප්‍රදානය කරනු ඇත.
4. තේවාසික විදේශ විනිමය උපයන්තන් සඳහා වන පහසුකම් වැඩිදියුණු කිරීම.
 - විදේශ විනිමය උපයන්තන්ගේ ගිණුම් (FEEA) හිමියන්ට විදේශ කොන්ත්‍රාත්තු සඳහා තම FEEA ගිණුමේ පවතින ශේෂයන් භාවිතා කර ගෙවීම් සිදු කිරීමට අවසරය ලැබෙනු ඇත.
 - FEEA ගිණුම් හිමියන්ට විදේශීය මුදලින් ණය ප්‍රදානය කිරීමට බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අවසරය ලැබෙනු ඇත.

ඊට අමතරව, 2012 සිට වරින්වර සිදු කරන ලද සංශෝධනයන් කිහිපයක් ඒකාබද්ධ කරනු ඇත.

5. විශේෂ විදේශ ආයෝජන තැන්පතු ගිණුම (SFIDA) සඳහා වන අවම තැන්පතු අවශ්‍යතාවය ඉවත්කිරීම.

SFIDA ගිණුම් සඳහා දැනට පවතින අවම තැන්පතු සීමාව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය ඉවත් කරනු ඇත.

6. ශිෂ්‍ය විසා ලබා ගැනීම සඳහා ජීවන වියදම් ප්‍රේෂණය කිරීම.

ශ්‍රී ලංකාවෙන් පිටත තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයන්ට විදේශීය බැංකුවක ගිණුම් විවෘත කිරීමටත්, බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා එකී ගිණුම්වලට විසා ලබා ගැනීම සඳහා ජීවන වියදම් ප්‍රේෂණය කිරීමටත් පොදු අවසරය ප්‍රදානය කරනු ඇත.

එවැනි ගෙවීම් සඳහා නේවාසික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (RFC) නේවාසික විජාතික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (RNNFC) හෝ අන්තර්ජාතික සේවා සැපයුම් කරුවන් සහ ඔවුන්ගේ සේවකයන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම (FCAISPE) හරහා ද මුදල් ප්‍රේෂණය කිරීමට අවසර ලැබෙනු ඇත.

7. අනේවාසික සැපයුම්කරුවන් විසින් ශ්‍රී ලංකාවේ නේවාසික ආනයනකරුවන්ට ලබා දෙන ණය පහසුකම්.

සැපයුම්කරුවන් විසින් ආනයනකරුවන් වෙත ණය පහසුකම් ලබාදීමේ දී පැවති කාලසීමාවන් ඉවත් කෙරෙනු ඇත.

8. ණයවර ලිපි

ණයවර ලිපි (LC) දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පවතින සීමාවන් ඉවත් කෙරෙනු ඇත.